

ලාභ අරමුණු කර නොගත් සංවිධාන සඳහා මූල්‍ය ප්‍රකාශන

AAT අදියර II
AFC - උසස් මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැයකරණය

රුක්මල් විජේකෝන්
MAAT, ACMA, CA Finalist



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Chittampalam Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

ලාභ අරමුණු කර නොගත් සංවිධාන වල අවසන් ගිණුම් පිළියෙල කිරීම

වර්තමානයේ ලාභ පරමාර්ථය කර නොගෙන පිහිටුවා ගන්නා ලද සංවිධාන බොහෝමයක් දැකිය හැකිය. මෙම සංවිධාන බොහෝමයක් ක්‍රියාත්මක වන්නේ සමාජ සුභසාධන අරමුණු පෙරදැරි කරගෙනය.

- උදා:
- රාජ්‍ය නොවන සංවිධාන (NGOS)
 - ක්‍රීඩා සමාගම්
 - කුලගත සමිති
 - මරණාධාර සමිති
 - ප්‍රජා මූල්‍ය සමිති

මෙම පරිච්ඡේදයෙන් අප සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනුයේ මෙවැනි සංවිධානයක මූල්‍ය ප්‍රකාශන (අවසන් ගිණුම්) පිළියෙල කරන ආකාරය පිළිබඳවයි. මෙවැනි ආකාරයේ සංවිධානයක පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන වනුයේ,

1. ආදායම් ප්‍රකාශය
2. ශේෂ පත්‍රය

මෙම ප්‍රධාන මූල්‍ය ප්‍රකාශ 2 පිළියෙල කිරීම සඳහා මෙවැනි සංවිධාන පහත සඳහන් උපකාරක ගිණුම් පිළියෙල කරනු ලබයි.

3. සාමාජික මුදල් ගිණුම (යාවජ්‍ය ගිණුම සාමාජික මුදල් ගිණුම ඇතුළුව)
4. ලැබීම් හා ගෙවීම් ගිණුම

ආදායම් ප්‍රකාශය -INCOME STATEMENT

ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක ප්‍රධානම ආදායම් මාර්ගය වනුයේ “වර්ෂයට අදාළ සාමාජිකයින්ගේ ගාස්තුවයි.” (Members Fees) මීට අමතරව වර්ෂයේ වියදම ද ගලපා අතිරික්තය හෝ උණකාවය (Surplus or Defect) ගණනය කිරීම සඳහා ආදායම වියදම් ගිණුම පිළියෙල කරනු ලබයි.

ආදායම් වියදම් ගිණුම			
වියදම්	XXX	සාමාජික මුදල්	XXX
අතිරික්තය	XXX		
	XXX		XXX

සැ.යු. තනි පුද්ගල ව්‍යාපාරයක ආදායම් ගිණුමට අදාළ තාර්කික පදනම මෙහිදී ද යොදාගත යුතුය.

සමුච්චිත අරමුදල - ACCUMULATED FUND

මෙය තනි පුද්ගල ව්‍යාපාරයක ශේෂ පත්‍රයට බෙහෙවින් සමාන වේ. තනි පුද්ගල ව්‍යාපාරයක ශේෂ පත්‍රය තුළ ප්‍රාග්ධන ඇතුලත් කළ නමුත් මෙවැනි සංවිධානයක එය “**සමුච්චිත අරමුදල**” (Accumulated Fund) ලෙස හඳුන්වයි.

සාමාජික මුදල් ගිණුම MEMBERS FEE ACCOUNT

කාලපරිච්ඡේදය තුළ සංවිධානයේ සාමාජිකයින් ගෙන් ලද මුළු මුදලත්, කාලපරිච්ඡේදය අවසන් වන විට හිඟ සහ ඉදිරියට ලද සාමාජික මුදල් ප්‍රමාණය තීරණය කිරීම සඳහාත් සාමාජික මුදල් ගිණුම පිළියෙල කරනු ලබයි. මෙවැනි සාමාජික මුදල් ගිණුමක ආකෘතිය පහත පරිදි දක්විය හැකිය.

සාමාජික මුදල් ගිණුම					
ඉ/ගෙ/ ශේෂය	①	XXX	ඉ/ගෙ/ ශේෂය	②	XXX
ආදායම් වියදම් ගිණුම	⑥	XXX	මුදලින් ලද සාමාජික මුදල්	③	XXX
ප/ගෙ/ ශේෂය	⑤	XXX	ප/ගෙ/ ශේෂය	④	XXX
		XXX			XXX
ඉ/ගෙ/ ශේෂය		XXX	ඉ/ගෙ/ ශේෂය		XXX

- ① - කාලපරිච්ඡේදය ආරම්භ වන විට ලැබිය යුතු සාමාජික මුදල් ප්‍රමාණය
- ② - කාලපරිච්ඡේදය ආරම්භය වන විට කලින් ලද සාමාජික මුදල
- ③ - වර්ෂයේ මුදලින් ලද සාමාජික මුදල

ලැබීම් ගෙවීම් ගිණුම හර බැර

සාමාජික මුදල් ගිණුම බැර
- ④ - වර්ෂය අවසන් වන විට ඉදිරියට වර්ෂය සඳහා ලද සාමාජික මුදල් ප්‍රමාණය
- ⑤ - වර්ෂය අවසන් වන විට හිඟව පවතින සාමාජික මුදල් ප්‍රමාණය
- ⑥ - වර්ෂයට අදාළ සාමාජික මුදල් ආදායම

සාමාජික මුදල් ගිණුම හර බැර

ආදායම් වියදම් ගිණුම බැර

යම් අවස්ථාවලදී, මෙවැනි සංවිධානයක යාවජීව සාමාජිකයින් දැකිය හැකිය. (Life Time Members) එවැනි සාමාජිකයින් සඳහා යාවජීව සාමාජික මුදල් ගිණුම පිළියෙල කළ යුතුය.

යාවජීව සාමාජික මුදල් ගිණුම					
ආදායම් වියදම් ගිණුම	②	XXX	ලැබීම් ගෙවීම් ගිණුම	①	XXX
ප/ගෙ/ ශේෂය	③	XXX			XXX
		XXX			XXX
			ඉ/ගෙ/ ශේෂය		XXX

- ① - වර්ෂයේ මුදලින් ලද යාවජීව සාමාජික ගාස්තු
- ② - වර්ෂයට අදාළ යාවජීව සාමාජික ගාස්තු

= (යාවජීව සාමාජික මුදල X යාවජීව සාමාජිකයින් සංඛ්‍යාව)
- ③ - ඉදිරි වර්ෂ සඳහා අදාළ යාවජීව සාමාජික මුදල් ප්‍රමාණය

ලැබීම් ගෙවීම් ගිණුම

මෙය මුදල් පොත පිළියෙල කළ ආකාරයටම පිළියෙල කරන්න.

විශේෂ අවස්ථා (Special Situation)

ඇතැම් සංවිධාන තම සංවිධානයේ අරමුදල කර කර ගැනීමේ පරමාර්ථයෙන් ආපනශාලා, සල්පිල්, චෙන්දේසි යනාදිය පවත්වනු ලබයි. මෙවැනි අවස්ථාවක එකී ආපනශාලාවේ ශුද්ධ ලාභය හෝ අලාභය තීරණය කිරීම සඳහා වෙනමම **“වෙළෙඳ ලාභාලාභ ගිණුමක්”** පිළියෙල කළ යුතුය.

පසුව එහි ශුද්ධ ලාභය හෝ අලාභ ආදායම් වියදම් ගිණුමට ගෙන යා යුතුය.

උදාහරණ - 05

ක්‍රීඩා සමාජයක සාමාජික සංඛ්‍යාව 100 කි. සාමාජිකයෙකුගේ වාර්ෂික සාමාජික ගාස්තුව රු. 10/- කි. වර්ෂය තුළදී සාමාජිකයන්ගෙන් රු. 1,050/- ක මුදලක් සාමාජික ගාස්තු වශයෙන් ලැබුණු අතර, එහි පසුගිය වසර සඳහා සාමාජිකයන් 10 දෙනෙකුගෙන් ලැබුණ මුදල් ද, ඊළඟ වසර සඳහා සාමාජිකයන් 5 දෙනෙකුගේ මුදල් ද ඇතුළත් වේ. වර්ෂය අවසානයට ලැබිය යුතු සාමාජික ගාස්තුව වන්නේ:

- (1) කිසිවක් නැත. (2) රු. 100/- කි (3) රු. 150/- කි (4) රු. 50/- කි

(ලකුණු 02)

උදාහරණ - 06

(A) රයිසින් ක්‍රීඩා සමාජයේ 2020.01.01 දිනට තත්ව විස්තරය පහත සඳහන් පරිදි වේ.

වගකීම්	රු.	වත්කම්	රු.
සමුච්චිත අරමුදල	440,000	උපකරණ (ගෘහස්ථ ක්‍රීඩාගාරය)	250,000
ගෙවිය යුතු පුහුණුකරුවන්ගේ ගාස්තු	20,000	ලැබිය යුතු සාමාජික මුදල්	70,000
		බැංකුවේ මුදල්	140,000
	460,000		460,000

2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ ලැබීම් හා ගෙවීම් පහත සඳහන් පරිදි වේ.

ලැබීම්	රු.	ගෙවීම්	රු.
බැංකුවේ ශේෂය	140,000	තරඟාවලි සඳහා තීන්ත ආලේප කිරීම	160,000
ඉකුත් වර්ෂය සඳහා සාමාජික මුදල්	40,000	ලිපිද්‍රව්‍ය හා තැපැල් ගාස්තු	46,000
ප්‍රවර්තන වර්ෂය සඳහා සාමාජික මුදල්	280,000	අළුත් උපකරණ - ක්‍රීඩාගාරය	36,000
ඊළඟ වර්ෂය සඳහා කලින් ලැබුණ සාමාජික මුදල්	50,000	ගොඩනැගිලි කුලී	100,000
ක්‍රීඩා සමාජ, ගෘහස්ථ ක්‍රීඩාගාර ඇතුළත්වීමේ ගාස්තු	288,000	පුහුණුකරුවන්ගේ ගාස්තු (2006 වර්ෂය සඳහා වූ රු. 20,000/- ඇතුළුව)	80,000
ක්‍රීඩා තරඟාවලි ප්‍රචාරණය කිරීමෙන් ලැබුණ මුදල්	137,500	පොදු වියදම්	72,000
		තරඟාවලි සඳහා තීරක/විනිසුරුවන්ගේ ගාස්තු ශේෂය	200,000
			241,500
	935,500		935,500

පහත සඳහන් අතිරේක තොරතුරු දී ඇත.

- (1) ප්‍රවර්තන වර්ෂය සඳහා සාමාජික මුදල් ලෙස රු. 36,000/- ක් ලැබිය යුතුය.
- (2) ජනවාරි 01 දිනට උපකරණ වර්ෂයකට 20% බැගින් වර්ෂය සඳහා කළ යුතුය.
- (3) වර්ෂයකට වඩා වැඩියෙන් හිඟව ඇති සාමාජික මුදල් ලියා හැරිය යුතුය.
- (4) අළුත් උපකරණ මිලදීගෙන ඇත්තේ 2019.12.31 දින දීය.

ඔබ විසින් 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා සමාජයේ ආදායම් හා වියදම් ගිණුම් පිළියෙල කළ යුතුය.

(ලකුණු 08)

උදාහරණ - 07

ක්‍රීඩා සමාජයකට අදාළ ගිණුම්වල ඉදිරියට ගෙවූ සාමාජික මුදල් සලකනු ලබන්නේ:

- (1) වත්කමක් ලෙසය
- (2) වගකීමක් ලෙසය
- (3) ආදායමක් ලෙසය
- (4) වියදමක් ලෙසය

(ලකුණු 02)

උදාහරණ - 08

2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ග්‍රීන් ක්‍රීඩා සමාජයේ සංක්ෂිප්ත ලැබීම් හා ගෙවීම් ගිණුම පහත සඳහන් පරිදි වේ.

ලැබීම්	රු.	ගෙවීම්	රු.
2018.04.01 දින ශේෂය	82,000	වැටුප් (25% බීම හල සඳහා)	108,000
සාමාජික ගාස්තු ලැබීම්	372,000	බීම හලේ ගැණුම්	242,000
බීම හලේ විකුණුම්	438,000	මුද්‍රණ ගාස්තු හා ලිපිද්‍රව්‍ය	12,200
ඇතුලත්වීමේ ගාස්තු	32,600	ක්‍රීඩා පිට්ටනි සඳහා කුලී	60,000
		ක්‍රීඩා උපකරණ	75,000
		බීම හලේ වියදම්	41,000
		ක්‍රීඩා සමාජ වියදම්	132,200
		ඉදිරියට ගෙන ගිය ශේෂය	254,200
	924,600		924,600

පහත සඳහන් අමතර තොරතුරු දී ඇත.

- (1) 2019.03.31 දිනට වූ ශේෂ පත්‍රයෙන් ගන්නා ලද උධාත:
 - (i) ස්ථාවර වත්කම් පොත් අගයන්ට:

	රු.
• ක්‍රීඩා උපකරණ	124,500
• ලී බඩු හා සවි කිරීම්	84,200
• බීම හලේ උපකරණ	148,500
 - (ii) බීම හලේ තොග රු. 42,000
 - (iii) හිඟ සාමාජික ගාස්තු රු. 8,000 (කලින් ගෙවූ සාමාජික ගාස්තු නැත)
- (2) 2019.03.31 දිනට බීම හලේ ඉතිරි තොගය රු. 48,000/- කට අගය කර ඇත.
- (3) 2019.03.31 දිනට සාමාජික ගාස්තු පිළිබඳ තත්ත්වය:

	රු.
• හිඟ සාමාජික ගාස්තු	12,000
• කලින් ගෙවූ සාමාජික ගාස්තු	8,000

- (4) ස්ථාවර වත්කම් හිනවන ශේෂ ක්‍රමයට අනුව පහත සඳහන් අනුපාත යටතේ ක්ෂය කළ යුතුය.
- ක්‍රීඩා උපකරණ සහ බිම් හල් උපකරණ වර්ෂයකට 20% බැගින්
 - ලී බඩු සහ සවි කිරීම් වර්ෂයකට 10% බැගින්

(5) 2019.03.31 දිනට උපරිත වියදම් වූයේ:

	රු.
• බිම් හල් වියදම්	5,200
• ක්‍රීඩා සමාජ වියදම්	4,800

ඔබ විසින්, පහත සඳහන් දෑ පිළියෙල කළ යුතුය.

- (a) බිම් හල් ලාභ'ලාභ ගිණුම, සහ (ලකුණු 03)
- (b) 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ග්‍රීන් ක්‍රීඩා සමාජයේ ආදායම් හා වියදම් ගිණුම (ලකුණු 07)
- (මුළු ලකුණු 10)

උදාහරණ - 09

බිලු ස්ටාර් ක්‍රීඩා සමාජයේ 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ලැබීම් සහ ගෙවීම් ගිණුම පහත දැක්වේ.

ලැබීම්	රු.	ගෙවීම්	රු.
ඉ/ගෙන ශේෂය	16,000	බෝල මිලට ගැනීම	10,000
සාමාජික ගාස්තු ලැබීම්	45,800	ක්‍රීඩා පිටිය සඳහා වූ කුලී	7,000
ආධාර මුදල් ලැබීම්	70,000	ප්‍රවාහන වියදම්	2,000
විවිධ ද්‍රව්‍ය විකුණුම්	2,000	සමාගම් කොටස්වල ආයෝජන	15,000
		සේවක වැටුප්	18,000
		ඉ/ගෙන ගිය ශේෂය	81,800
	133,800		133,800
ඉ/ගෙනා ශේෂය	81,800		

පහත අමතර තොරතුරු දී ඇත.

- (1) සාමාජික ගාස්තු රු.
- | | |
|---------------------------------------|-------|
| 2020.03.31 දිනට හිඟ මුදල් | 5,000 |
| 2020.03.31 දිනට හිඟ මුදල් | 8,000 |
| 2021.03.31 දිනට කලින් ලැබී තිබූ මුදල් | 3,000 |
| 2021.03.31 දිනට කලින් ලැබී තිබූ මුදල් | 6,000 |
- (2) වර්ෂයකට අදාළ ක්‍රීඩා පිටි කුලී රු. 10,000/- ක්, සහ වැටුප් රු. 3,000/- ක් උපලබ්ධිතව ඇත.
- (3) ලැබුණු ආධාර මුදල්, නව කාර්යාල ගොඩනැගිල්ලක් තැනීම සඳහා ලද රු. 68,000/- ක මුදලකින් සහ ඉතිරිය පොදු කටයුතු සඳහා ලැබුණු ආධාර මුදල් වලින් සමන්විත වේ. ගොඩනැගිලි තැනීමේ කටයුතු තවම ආරම්භ කර නැත.
- (4) 2021.03.31 දිනට ඉතිරිව තිබූ බෝල තොගයේ වටිනාකම රු. 1,500/- ක්වූ අතර, 2021.03.31 දිනට අවසන් බෝල තොගයක් නොතිබුණි.
- (5) 2020.03.31 දින සමුච්චිත අරමුදලේ ශේෂය රු. 19,500/- ක් විය.

ඔබ විසින්, පහත සඳහන් දෑ පිළියෙල කළ යුතුය.

- (a) බිලු ස්ටාර් ක්‍රීඩා සමාජයේ 2021 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් සහ වියදම් ගිණුම (ලකුණු 05)
- (b) 2021 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. (ලකුණු 05)
- (මුළු ලකුණු 10)

ඡායාරූප - 10

වික්ටෝරියා ක්‍රීඩා සමාජයේ 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සාරාංශගත ලැබීම් සහ ගෙවීම් ගිණුම පහත පරිදි වේ.

	රු.		රු.
ආරම්භක මුදල් ශේෂය	23,500	කාර්යාල කුලිය ගෙවීම්	63,500
ලද සාමාජික මුදල්	210,000	බිම්හල් කුලිය ගෙවීම්	58,000
ලියාපදිංචි ගාස්තු	3,000	බිම්හල් බඩුතොග මිලදී ගැනීම්	485,000
ස්ථාවර වත්කම් විකිණීමෙන් ලැබීම්	50,000	බිම්හල් වැටුප්	150,000
බිම හලේ විකුණුම් වලින් ලැබීම්	912,000	කාර්යාල පොදු වියදම්	7,000
		කාර්යාල වැටුප්	128,000
		විදුලිය ගාස්තු	12,000
		බිම හලෙහි වෙනත් වියදම්	15,000
		ශේෂය ඉ/ගෙ	280,000
	1,198,500		1,198,000

පහත දැක්වෙන අමතර තොරතුරු සපයා ඇත.

- | | | |
|---|--------|-------------------------------------|
| | රු. | |
| (1) 2018.03.31 දිනට ශේෂයන් | | - හිම සාමාජික මුදල් 4,000 |
| | | - කලින් ගෙවන ලද සාමාජික මුදල් 2,000 |
| 2019.03.31 දිනට ශේෂයන් | | - හිම සාමාජික මුදල් 3,000 |
| | | - කලින් ගෙවන ලද සාමාජික මුදල් 6,000 |
| (2) පිරිවැය රු. 100,000/- ක් වූ ස්ථාවර වත්කම් වසර තුළ විකුණා දමන ලදී. ඒවා විකුණූ දිනට සමුච්චිත ක්‍ෂයවීම් රු. 70,000/- ක් විය. | | |
| (3) බිම්හල් සේවකයන්ගේ 2020 මාර්තු මාසය සඳහා වැටුප වූ රු. 15,000/- ක මුදල 2019.03.31 දිනට ගෙවිය යුතුව තිබුණි. | | |
| (4) බිම්හල් බඩු තොග ශේෂ පහතාකාර විය. | රු. | |
| 2018.04.01 දිනට | 8,000 | |
| 2017.03.31 දිනට | 12,000 | |
| (5) 2019.03.31 දිනට බිම්හලේ විකුණුම් වෙනුවෙන් රු. 13,500/- ක මුදලක් සාමාජිකයන්ගෙන් ලැබිය යුතුව තිබුණි. | | |
| (6) විදුලිය ගාස්තු වලින් 75% ක් බිම හලට අදාලවේ. | | |

ඔබ විසින් පහත දෑ පිළියෙල කල යුතුවේ.

2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වික්ටෝරියා ක්‍රීඩා සමාජයේ ආදායම් සහ වියදම් ගිණුම බිම හල් ගිණුම වෙනම පෙන්වුම් කරන්න.

(ලකුණු 10)

ඡායාරූප - 11

2019/2020 කාලපරිච්ඡේදය තුළ සාමාජික ගාස්තු ආදායමට සම්බන්ධ පහත සඳහන් විස්තර නිර්මලා ක්‍රීඩා සමාජයේ පොත් වලින් උපුටා ගන්නා ලදී.

- සෑම සාමාජිකයෙකු විසින්ම රු. 1,000/- ක වාර්ෂික සාමාජික ගාස්තුවක් ගෙවිය යුතුය.
- පසුගිය වර්ෂය (2019/220) සඳහා වූ හිම සාමාජික ගාස්තු රු. 20,000/- ක් ඇතුළුව කාලපරිච්ඡේදය තුළ ලැබුණු සාමාජික ගාස්තු රු. 240,000/- කි.

- (3) සාමාජිකයන් 30 ගෙන් 2019/2020 වර්ෂය සඳහා සාමාජික මුදල් හිට හිට ඇති අතර සාමාජිකයන් 20 දෙනෙකු විසින් 2015/2016 වර්ෂය සඳහා වූ සාමාජික ගාස්තු මෙම වර්ෂය තුළ (2019/2020) ගෙවන ලදී.
- (4) සාමාජිකයන් 04 දෙනෙකු යුරෝපයේ පදිංචිය සඳහා සංක්‍රමණය (Migrate) වී ඇති අතර 2019/2020 වර්ෂය සඳහා ඔවුන්ගෙන් ලැබිය යුතු සාමාජික ගාස්තු ලියා හැරිය යුතුය.

ඔබ විසින්,

2019/2020 වර්ෂය සඳහා සාමාජික ගාස්තු ගිණුම පිළියෙල කිරීම සහ 2019/2020 කාලපරිච්ඡේදය සඳහා සාමාජික ගාස්තු ආදායම ලෙස ආදායම් හා වියදම් ගිණුමට මාරු කළ යුතු මුදල පෙන්වීම කළ යුතුය.

(ලකුණු 06)

උදාහරණ - 12

සන්සුන් ක්‍රීඩා සමාජයට අදාළව 2020 03.31 න් අවසන් වර්ෂය සඳහා පහත තොරතුරු ඔබට සපයා ඇත.

ලැබීම් හා ගෙවීම් ගිණුම

	රු'000		රු'000
2019/4/1 දිනට ශේෂය	2,100	ගොඩනැගිලි කුලිය	9,500
සාමාජික මුදල් ලැබීම්	56,800	වැටුප් හා වෙනත්	25,000
පොළී ලැබීම්	400	වෙනත් වියදම්	3,500
පරිත්‍යාග ලැබීම් - පොදු	6,000	පුවත්පත් මිලදී ගැනීම්	800
පරිත්‍යාග ලැබීම් - ගොඩනැගිලි සඳහා	55,000	ආයෝජන යෙදවීම්	25,000
වෙනත් ලැබීම්	820	ක්‍රීඩා උපකරණ මිලදී ගැනීම් (2015.09.30)	30,000
		2020/3/31 දිනට ශේෂය	27,320
	121,120		121,120

- සාමාජික මුදල් වලට අදාළව පහත තොරතුරු සපයා ඇත.
 - 2019.04.01 දිනට රු.4,500,000 හිගව පැවතිණි.
 - 2020.03.31 දිනට රු. 6,500,000 ක් හිගව පැවතුනි.

- ක්‍රීඩා සමාජයේ වැටුප් හා වෙනත් පහත පරිදි පැවතිණි.

වැටුප් හා වෙනත්	රු.
2019.04.01 දිනට	2,500,000
2020.03.31 දිනට	3,000,000

- 2019.03.31 දින ක්‍රීඩා සමාජය විසින් වත්කම්, වගකීම් ශේෂයන් පහත වේ.

	රු'000
ආයෝජනය	15,000
ගෘහ භාණ්ඩ	12,000
ක්‍රීඩා උපකරණ	40,000

- ක්‍රීඩා සමාජය විසින් පහත පරිදි ජංගම නොවන වත්කම් ක්ෂය කරනු ලැබේ.
 - ගෘහ භාණ්ඩ - පිරිවැය මත 10%
 - ක්‍රීඩා උපකරණ - පිරිවැය මත 20%

අවශ්‍ය වන්නේ

- 2020 03. 31 න් අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ගිණුම.
- 2020 03. 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.

ප්‍රශ්න - 13

2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා **මුදල් සමාජ සංවිධානයේ ලැබීම් හා ගෙවීම් පහත සඳහන් පරිදි වේ.**

ලැබීම්	රු.
සාමාජික මුදල් ලැබීම්	3,825,000
ලද ආධාර මුදල්	337,500
අවුරුදු සාදය	191,250
බිම හලේ විකුණුම්	6,075,000
ගෙවීම්	
වරිපනම්	202,500
බිම හලේ ගැණුම්	4,162,500
පොදු වියදම්	5,895,000
අවුරුදු සාදයේ වියදම්	33,750

පහත සඳහන් අමතර තොරතුරු දී ඇත.

	2020.03.31	2019.03.31
හිඟව ඇති දායක මුදල්	135,000	200,500
කලින් ලැබුණු දායක මුදල්	22,500	11,250
හිඟව ඇති වරිපනම්	112,500	101,250
බිමහලේ තොග	562,500	450,000
සංවිධානයේ කාර්යාල උපකරණ- (පිරිවැය රු. 2,250,000)	450,000	675,000
බිමහලේ ගොඩනැගිලි - (පිරිවැය රු. 11,250,000)	4,050,000	4,500,000
ලැබීම් සහ ගෙවීම් ගිණුම	?	360,000

ඔබ විසින්,

- 1) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බිමහල් ලාභ'ලාභ ගිණුම, (ලකුණු 03)
 - 2) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් හා වියදම් ගිණුම (ලකුණු 05)
 - 3) 2020 මාර්තු 31 දිනට ශේෂ පත්‍රය (ලකුණු 07)
- (මුළු ලකුණු 15)